



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739

ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රතිපත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2013 ජනවාරි 2 වැනි දින

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා 2013 හා ඉන් ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්ම ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා 2013 හා ඉන් ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්ම අද දින මහ බැංකු පරිශ්‍රයේදී ඒ සඳහා පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි කාලය සඳහා වන එහි ප්‍රතිපත්ති දිශාව සහ කාර්ය සැලැස්ම 2013 වසරේ මෙසේ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ නොකඩවා හත්වන වතාවටයි. අධිපතිතුමාගේ මෙම ඉදිරිපත් කිරීමෙහි පසුගිය වසරේ සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබඳ ඇගයීමක්, 2013 වසර සඳහා සහ මැදිකාලීන ප්‍රතිපත්ති දිශානතිය සහ විශේෂයෙන්ම ඒක පුද්ගල ආදායම එ.ජ.ඩොලර් 4,000 ලඟාකර ගැනීමෙන් පසු කාල සීමාව තුළ ආර්ථිකයේ සුමට සංක්‍රාන්තිය සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ඇතුළත් වේ.

2012:පශ්චාත් ගැටුම් සමය තුළ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් වීමෙන් පසුව ජයග්‍රහණයන් තහවුරු කර ගැනීමේ වසරක්

ගැටුම්වලින් පසු ආර්ථිකය 2010 සහ 2011 වසර තුළ පළමු වතාවට අඛණ්ඩව දෙවසරක් සියයට 8 ඉක්මවූ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ආර්ථිකයේ ඉහළ වර්ධන ප්‍රවණතාව පිළිඹිබු විය. මෙම වසර දෙක තුළදී මෙම සීඝ්‍ර ප්‍රසාරණය පවත්වා ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන් ඉඩ සලසා දුන් අතර, 2012 වසරේ මුල් කාලය තුළ සාර්ව ආර්ථික ස්ථායීතාව ඉලක්ක කරගත් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නැංවීය. ගෝලීය ආර්ථිකය ඉතා සෙමින් යථා තත්ත්වයට පත් වීමේ අභියෝගයට සහ සීඝ්‍රව ඉහළ යන දේශීය ණය හේතුවෙන් අපේක්ෂා කළ මට්ටම ඉක්මවා පැවති ආනයන ඉල්ලුම යන අභියෝගයන්ට මුහුණදීම සඳහා මෙම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍ය වූ අතර, අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ද ආර්ථික වර්ධනය අඩපණ විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, අපේක්ෂිත පරිදි ආර්ථික වර්ධනය කිසියම් දුරකට පහළ ගිය අතර, 2012 වසරේ සමස්ථ ආර්ථික වර්ධනය සියයට 6.5 ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන්ට, ආර්ථිකය මනා ලෙස ප්‍රතිචාර දක්වමින් පවතී. විදේශීය අංශය සම්බන්ධයෙන් බලනවිට, 2012 වසරේ පළමු මාස එකොළහ තුළදී 2011 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව සමුච්චිත ආනයන වියදම සියයට 4.5 කින් පහළ ගිය අතර, වෙළෙඳ ගිණුමේ සමුච්චිත හිඟය සියයට 2.1 කින් පහළ ගියේය. වෙළෙඳ හිඟය අඩුවීම සහ ඉහළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපයුම් වැනි වෙනත් ඉපයීම් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස 2012 වසර තුළදී වර්තන ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, එමඟින්, ගෙවුම් ශේෂය 2011 වසරේදී පැවති එ.ජ.ඩොලර් මිලියන 1,061 ක හිඟයක සිට 2012 වසරේ දී එ.ජ.ඩොලර් මිලියන 100 ක අතිරික්තයක් දක්වා වර්ධනය විය.

ඉහළ ප්‍රතිපත්ති පොළී අනුපාතික, ණය සඳහා වූ සීමාවන් සහ ද්‍රවශීලතාව අඩු මට්ටමක පැවතීම නිසා වෙළෙඳපොළ පොළී අනුපාතික ඉහළ යාමට හේතු වූ අතර, ණය හා ආනයන සඳහා පැවති ඉල්ලුම අඩු කිරීමට එය උපකාරී විය. පෞද්ගලික අංශයට ලබාදෙන ණය ප්‍රමාණයේ වර්ධනයේ පහළ යාම සෑම අංශයකින්ම පෙන්නුම් කළ අතර, එය වසරේ මුල් මාසවල පැවති සියයට 35 කට ඉහළ මට්ටමේ සිට 2012 නොවැම්බර් මාසය වනවිට සියයට 20.7 දක්වා අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය ද මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ඉහළම අගය වූ සියයට 22.9 සිට නොවැම්බර් අවසානයේ දී සියයට 18.1 දක්වා පහළ ගියේය. නියඟය නිසා සැපයුම අඩාල වීම හා ගනු ලැබූ යම් යම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වලින් එක් වතාවක් පමණක් වන සෘජු බලපෑම ඇතුළු හේතු කිහිපයක් නිසා උද්ධමනය වසර තුළදී ඉහළ ගියේය. එහෙත්, මුදල් ප්‍රතිපත්තිය විවක්ෂණශීලීව මෙහෙයවීම මගින් වසර තුළදී උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනීමට හැකි වූ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2012 අවසානයේදී සියයට 9.2 ක් ද වාර්ෂික සාමාන්‍යය උද්ධමනය සියයට 7.6 ක් ද විය. 2012 අවසන් වන විට වාර්ෂික ලක්ෂ්‍යමය සහ මූලික උද්ධමනය අඛණ්ඩව මාස 47 ක් තනි ඉලක්කමක පැවතුණි.

රාජ්‍ය මූල්‍ය එකාග්‍රතාව සඳහා රජයේ අඛණ්ඩ කැපවීම හේතුවෙන් 2012 වසරේ සමස්ත අයවැය හිඟය 2011 වසරේ වූ ද.දේ.නි.යෙන් සියයට 6.9 ක මට්ටමට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර, වියදම් සීමා කිරීමේ ප්‍රතිපත්ති මේ සඳහා මූලිකවම හේතු විය. කෙසේ වුවද, රජය යටිතල පහසුකම් ඉහළ දැමීමට සහාය වෙමින් රාජ්‍ය ආයෝජන ඉහළ තීරසාර ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට අවශ්‍ය මට්ටමේ පවත්වා ගැනුණි. රාජ්‍ය ණය විවක්ෂණශීලීව කළමනාකරණය කර ඇති අතර, 2011 දී ද.දේ.නි.යෙන් සියයට 78.5 ක් වූ රාජ්‍ය ණය ප්‍රමාණයට සාපේක්ෂව 2012 වසරේදී රාජ්‍ය ණය ද.දේ.නි. යෙන් සියයට 81 ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, රුපියල අවප්‍රමාණය වීම නිසා වූ එක් වතාවක් පමණක් වන ඉහළ යාම මීට හේතු විය. එහෙත් ගෝලීය අවදානම ඉහළ යමින් පවතින අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය සඳහා වූ අවදානම් දර්ශක වර්ධනයවීම ප්‍රශංසනීය වේ.

ආර්ථිකයේ පැවැති විවිධ අභියෝග සහ කම්පන මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය ප්‍රසාරණය වූ අතර, එහි ස්ථායීතාවය රැක ගන්නා ලදී. බැංකු අංශයේ ස්ථායීතාව සහ සවිමත් බව නොවෙනස්ව පැවති අතර, මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වූ අතර, ගෙවීම් සහ පියවීම් පද්ධතියේ කාර්යක්ෂමතාවය වර්ධනය වූ අතරම, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ඉහළ නැංවීම සඳහා වසර තුළදී නියාමනයන් තවදුරටත් සවිමත් කර අනුකූලනය කරන ලදී.

වසරේ අග භාගය වනවිට දැඩි මුදල් ප්‍රතිපත්තියෙහි ප්‍රතිඵලයක් ලෙස අපේක්ෂිත ස්ථායීකරණ අරමුණු ළඟාවීමත් සමගම ආර්ථිකයට යම් උත්තේජනයක් ලබා දෙමින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරමින් ණය සඳහා පනවා තිබූ ඉහළ සීමාව 2012 අග වනවිට ඉවත් කිරීමට මහ බැංකුවට හැකි විය. ආර්ථිකය කඩිනමින් නියමිත මාර්ගයට ගෙන ඒමට බහු විධ ප්‍රතිපත්ති පැකේජය ඉවහල් වූ අතර, එමගින් 2001 වසරේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් කෙටිම කාලයක් තුළ පවත්වාගෙන යාමට මහ බැංකුවට හැකි විය.

වර්ධනයේ දෙවන අදියර සඳහා සැලසුම් කිරීම

සමස්ථ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී රටේ වර්තමාන සාර්ව ආර්ථික මූලධර්මයන් ශක්තිමත්ව ඇති අතර, ඒවා නිවැරදි දිශාවනට ගමන් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 2016 වනවිට ඒක පුද්ගල ආදායම එ.ජ.ඩොලර් 4,000 දක්වා දෙගුණ කර ගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ මගට රට එළඹී ඇත. මේ හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි තත්ත්වයක් ළඟාකර ගැනීම සඳහා 'මැදි ආදායම් උගුල' මගහැර පශ්චාත් එ.ජ.ඩොලර් 4,000 යුගය කරා ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගෙන යාමට අවශ්‍ය වර්ධනයේ දෙවන අදියර පරීක්ෂාකාරීව සැලසුම් කරයි. මැදි ආදායම් උගුල මගහැරීම සඳහා ප්‍රධාන උපක්‍රමය ලෙස ආර්ථිකයේ විවිධාංගීකරණය ඉහළ මට්ටමක පවත්වා ගැනීම දැක්විය හැක. මෙම කර්තව්‍ය සඳහා මහින්ද වින්නන ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති 5 + 1 කේන්ද්‍ර සංකල්පය ආර්ථිකයට අවශ්‍ය අධිකාලම සපයනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

මේ සඳහා, මහ බැංකුවේ මධ්‍යකාලීන සාර්ව ආර්ථික රාමුව උද්ධමනය ඉදිරි වසර 5 ක කාලය තුළ මැද තනි අංකයක පවත්වාගෙන යාම සහතික කිරීමට ප්‍රමුඛතාවය ලබාදෙන අතර, ආර්ථික කටයුතුවල අපේක්ෂිත වර්ධනයට උපකාරීවීම සඳහා සුපරීක්ෂාකාරීව සැලසුම් කර ඇත.

වසර 2013 සඳහා ප්‍රතිපත්තිමය සැලසුම සැකසීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන් සඳහා කළ පුරෝකථන පහත දැක්වේ.

- මූර්ත දළ දේශීය නිෂ්පාදනය වර්ධනය සියයට 7.5
- උද්ධමනය මැද තනි අංකයක ස්ථායීව පැවතීම
- වෙළෙඳ හිඟය ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.1 සිට සියයට 14.4 දක්වා ප්‍රගතියක් පෙන්වීම
- වර්තන ගිණුමේ හිඟය ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.5 සිට සියයට 4.7 දක්වා ප්‍රගතියක් පෙන්වීම
- විදේශ සංචිත අවශ්‍යතාව ආනයන මාස 4 ක කාලයක් සඳහා පවත්වාගෙන යාම
- සමස්ත අයවැය හිඟය සියයට 5.8 ක් දක්වා අවම කර ගැනීම
- ඵලදායීතා මට්ටම අඛණ්ඩ වැඩි දියුණු කිරීම

ඒ අනුව, නාමික දළ දේශීය නිෂ්පාදනයේ අපේක්ෂිත වර්ධනය හා අනුකූලව පවතින පුළුල් මුදල් සැපයුමේ ඉලක්කගත වර්ධනය සියයට 15 ක් වනු ඇත. ඒ සමගම මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය මුදල් ඉලක්ක කිරීමේ රාමුව තුළ අධිශක්තිව ක්‍රියාත්මක වනු ඇති අතර ප්‍රතිපත්ති පොලී අනුපාතික කොර්ටේව් කෙටිකාලීන පොලී අනුපාතික සඳහා දිගින් දිගටම මග පෙන්වනු ඇත. එනමුත් මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් 2013 වර්ෂය තුළදී පහත සඳහන් වෙනස්වීම් හඳුන්වා දෙනු ඇත.

- වර්තමානයේ එක් සතියක් වන සංචිත පවත්වාගෙන යාමේ කාලය සති දෙකක් දක්වා දීර්ඝ කිරීම සහ එමගින් බැංකු සඳහා තම එදිනෙදා ද්‍රවශීලතාව කළමනාකරණයේදී වැඩි නමාශීලීත්වයක් ලබා දීම.
- ව්‍යුහාත්මක ද්‍රවශීලතා කළමනාකරණයට දිගුකාලීන වෙන්දේසි පැවැත්වීම සහ එදිනෙදා ද්‍රවශීලතා කළමනාකරණය පහසු කිරීම සඳහා මෙහෙයුම් කටයුතු වැඩි දියුණු කිරීම.

නමාශීලී විනිමය අනුපාතය වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබිඹු කරනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය සෘජුව සැපයීම සහ අවශෝෂණය කිරීම, සහ විනිමය අනුපාතයේ අධික උච්ඡාවචනයන් අවම කිරීමට සහ විදේශ සංචිත අභිමත මට්ටම් තුළ පවත්වා ගැනීමට සීමා වනු ඇත. විනිමය අනුපාතයේ නමාශීලීභාවය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත සඳහන් නියාමන 2013 ජනවාරි 2 දින සිට බල පැවැත්වෙන පරිදි පනවා ඇත.

- බලපත්‍රලාභී වාණිජ බැංකුවල විදේශ විනිමය ගනුදෙනු කළමනාකරණය සඳහා වඩා නමාශීලීත්වයක් ලබාදීම පිණිස බලපත්‍රලාභී වාණිජ බැංකුවල ශුද්ධ අනාවරණ තත්ත්වය සඳහා වන සීමාව ඉහළ දමනු ඇත.
- ඉදිරි වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වන සීමාවන් ලිහිල් කරනු ඇත.

මීට අමතරව, 2013 වසරේ නිකුත් කිරීමට අපේක්ෂිත පුළුල් මාර්ගෝපදේශයන් යටතේ තෝරාගත් ව්‍යුත්පන්න උපකරණ සංවර්ධනය කිරීමට අවසර දෙනු ඇත.

ඉදිරි වසර තුළ ආර්ථිකයේ තවදුරටත් ඇති විය හැකි යැයි අපේක්ෂිත විවිධාංගීකරණය හමුවේ විදේශීය විනිමය ඉපැයීම්වල ප්‍රධාන මූලාශ්‍රයන් සේවාවන් පදනම් කරගත් අපනයන වෙත විතැන් වනු ඇත. මහ බැංකුව විසින් භාණ්ඩ මෙන්ම සේවා අපනයනවල ද තරඟකාරීත්වය වර්ධනය කිරීමට වැයම් කරන අතර, විනිමය අනුපාතය මත බලපෑම් සිදුකරන අනෙකුත් විදේශීය විනිමය ඉපැයීම් සඳහා පහසුකම් සපයනු ඇත.

ඉදිරියේදී ආර්ථිකයේ සත්‍ය විභවතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතිරිකිරීම් හා ආයෝජන අතර ඇති පරතරය අඩු කිරීමට මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග ගනු ඇත. ධනාත්මක මූර්ත පොලී අනුපාතික සහ විශ්‍රාමික අරමුදල් හා ජීවිත රක්ෂණ ප්‍රවර්ධන කිරීම මගින් දිගුකාලීන දේශීය ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇත.

දිගුකාලීනව ඵලදායීතා වර්ධනය, ආර්ථිකයට ධනාත්මක සැපයුම් අංශයේ කම්පනයක් වන හෙයින් ජීවන මට්ටම් ඉහළ දැමීම සඳහා ඵලදායීතා වර්ධනය ඉතා වැදගත් උපකරණයක් වශයෙන් සැලකේ. විශේෂයෙන්ම, මෑත කාලයේ සේවා විසුකිති අනුපාතයේ අඛණ්ඩ අඩුවීම හමුවේ අනාගත රැකියා උත්පාදන උපායමාර්ග නැවත සලකා බැලිය යුතු අතර ඉහළ ශ්‍රම බලකා සංකේන්ද්‍රණය සහ එම අංශවල ඵලදායීතාව නැංවීම යන නව ප්‍රවේශයන් සඳහා අවධානය යොමු කළ යුතුව ඇත. මේ සමඟම එවැනි උත්සාහයන්ට සහාය වීම සඳහා පුළුල් සමාජ ආර්ථික සහ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය ද අවශ්‍ය වනු ඇත.

මේ අතරම, 2016 වනවිට එ.ජ.ඩොලර් බිලියන 100 ක ආර්ථිකයක් කරා ලඟාවීම සඳහා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලට ද ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත. මේ සඳහා මහ බැංකුව:

- බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවල ව්‍යාපාර ආකෘතිවලට පහසුකම් සැලසීමට නියාමන රාමුව විමර්ශනය කොට සංශෝධනය කරනු ඇත.
- ගාස්තු පදනම් වූ සේවාවන් තුළින් ව්‍යාපාර කටයුතු හා ආදායම් විවිධාංගීකරණය සඳහා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම දිරිමත් කරනු ඇත.
- බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන යන අංශවල ඒකාබද්ධවීම් දිරිමත් කරනු ඇත.
- ප්‍රධාන වශයෙන් විදේශීය මූලාශ්‍ර ඇතුළුව මූල්‍යකරණ මූලාශ්‍ර සහ ව්‍යාපාර කටයුතු විවිධාංගීකරණය දිරිමත් කරන අතරම නියාමන රාමුව සවිමත් කරනු ඇත.
- බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන පරීක්ෂා කිරීමේ ගුණාත්මකභාවය සහ වාර ගණන වැඩි කිරීම.
- මූල්‍ය අංශයේ ස්ථායීතාව සුරැකිව පවත්වාගැනීම සහ මහජන විශ්වාසය වැඩිකර ගැනීම සඳහා බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවල පවත්නා අවදානම් හඳුනාගැනීම සහ නියාමනය සිදු කරනු ඇත.

තවද, විනිමය පාලන ලිහිල් කිරීම, ගෙවීම් සහ පියවීම් පද්ධතියේ සංවර්ධනයන්, සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය කිරීම, විදේශ සංචිත කළමනාකරණය සහ කාසි හා නෝට්ටු කළමනාකරණය යන අංශවල මධ්‍යකාලීන ප්‍රතිපත්තිවලට ළඟාවිය හැකි බව මහ බැංකු අධිපතිතුමා පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම කොටස් වෙළෙඳපොළ හා සාංගමික බැඳුම්කර වෙළෙඳපොළ සංවර්ධනය කිරීම දිරිමත් කරමින් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී හා ද්‍රවශීල බැඳුම්කර වෙළෙඳපොළක් සංවර්ධනය කිරීම සඳහා මහ බැංකුව විසින් අඛණ්ඩව ප්‍රයත්න දරනු ඇත.

මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මිලඟ "බාධක බිඳලූ දේශය" ලෙස නැගී සිටීමට මූලික වශයෙන් හේතු වනු ඇත

2012 සුවිශේෂී වසරක් වූ අතර, එමගින් නැවත වරක් ශ්‍රී ලංකා ආර්ථිකයේ කම්පනවලට නොසැලී මුහුණ දීමට ඇති හැකියාව විදහා දැක්වුණි. විදේශීය සහ දේශීය වශයෙන් පැවති අභියෝග හේතුවෙන් ආර්ථිකයේ ස්ථායීතාව රැක ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මහ බැංකුවට සිදු වූ අතර, ආර්ථිකය මෙම ක්‍රියාමාර්ගවලට යුහුසුළුව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් වසර අවසන්වීමටත් පෙර මහ බැංකුවට සිය ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට හැකි විය.

අදවනවිට මහ බැංකුව වඩා ස්ථායී හා තිරසාර මාවතක් ඔස්සේ ගමන් කරමින් ආර්ථික හා මිල ස්ථායීතාව මෙන්ම මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වාගැනීම තුළින් තිරසාර සහ සර්ව සහභාගීත්වයක් සහිත වර්ධනයක් ලඟාකර ගැනීම සඳහා පිටුවහලක් සැපයීමෙන් සිය මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබී ඇත.